



කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය

වාණිජ හා කළමනාකරන අධ්‍යයන පීඨය

වාණිජ විද්‍යාවේදී (විශේෂ) උපාධි තෙවන වසර පරීක්ෂණය (බාහිර)- 2022

2025 - මාර්තු

BCOME 3035 - උසස් මූල්‍ය ගිණුම්කරණය

ප්‍රශ්න සංඛ්‍යාව : (තුනයි) 03

කාලය : පැය 03 යි

සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

ප්‍රශ්න අංක - 01

කාසි සමාගම 2023.04.01 දින වාසි සමාගමෙහි ශුද්ධ වත්කම්වලින් 60%ක් අත්පත් කර ගත්තේය. අත්පත් කරගත් දිනයේ දී පාලනය අහිමි නිමිකමේ සාධාරණ වටිනාකම රු. 3,850,000 කි. 2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කාසි සමාගම් සමූහයේ තනි මූල්‍ය ප්‍රකාශන ඔබට පහත පරිදි ලබා දී ඇත.

2024 මාර්තු 31න් අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය

	කාසි සමාගම (රු)	වාසි සමාගම (රු)
ආදායම	23,744,395	18,236,246
විකුණුම් පිරිවැය	17,887,502	14,195,825
දළ ලාභය	5,856,893	4,040,421
වෙනත් අදායම්	231,000	7,875
පරිපාලන වියදම්	1,650,660	1,090,075
බෙදාහැරීමේ වියදම්	1,799,574	1,247,400
මෙහෙයුම් ලාභය	2,637,659	1,710,821
මූල්‍ය වියදම්	566,038	855,665
බදු පෙර ලාභය	2,071,621	855,156
ආදායම් බදු	621,486	256,547
බදු පසු ලාභය	1,450,135	598,609

2024 මාර්තු 31න් අවසන් වසර සඳහා හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

	කාසි සමාගම (රු)	වාසි සමාගම (රු)
ප්‍රකාශ කළ ප්‍රාග්ධනය	10,500,000	5,250,000
රඳවාගත් ලාභය		
01.04.2023 දිනට ශේෂය	2,647,495	2,612,575
ගුද්ධ ලාභය	1,450,135	598,609
ගෙවූ ලාභාංශ	273,000	175,000
31.03.2024 දිනට ශේෂය	3,824,630	3,036,184
	14,324,630	8,286,184

2024 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය

	කාසි සමාගම (රු)	වාසි සමාගම (රු)
වත්කම්		
ජංගම නොවන වත්කම්		
දේපල පිරිසක හා උපකරණ	7,569,225	7,574,263
ආයෝජන - වාසි	4,287,500	-
වෙනත් ආයෝජන	323,750	131,250
	12,180,475	7,705,513
ජංගම වත්කම්		
තොගය	1,439,550	1,012,488
වෙළෙඳ ණයගැතියෝ	799,313	601,300
සම්බන්ධිත පාර්ශවයන්ගෙන් ලැබිය යුතු මුදල්	37,625	-
මුදල් හා මුදල් සමාන දෑ	1,710,565	1,154,209
	3,987,053	2,767,997
	16,167,528	10,473,510
ප්‍රාග්ධනය හා වගකීම්		
ප්‍රාග්ධනය		
ප්‍රකාශකළ ප්‍රාග්ධනය	10,500,000	5,250,000
රඳවාගත් ලාභය	3,824,630	3,036,184
	14,324,630	8,286,184
ජංගම නොවන වගකීම්		
පොලී සහිත ණය ගැනීම්	855,985	1,386,000

ජංගම වගකීම්		
පොලී සහිත ණය ගැනීම්	167,650	218,750
වෙළෙඳ ණයහිමියෝ	601,125	505,662
සම්බන්ධිත පාර්ශවයන්ට ගෙවිය යුතු මුදල	-	2,625
බදු	218,138	74,289
	986,913	801,326
	16,167,528	10,473,510

අතිරේක තොරතුරු

1. වසර තුළ කාසි සමාගම විසින් වාසි සමාගම වෙත රු. 555,000ක භාණ්ඩ, 20%ක දළ ලාභ ආන්තිකයක් සහිතව අලෙවි කරන ලදී. මෙම භාණ්ඩවලින් 40%ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය වන විට වාසි සමාගමෙහි අවසන් තොගයේ පැවතුනි.
2. 2023.12.12 වන දින වාසි සමාගම, කාසි සමාගම වෙත රු. 255,000 ක පිරිවැය වන භාණ්ඩ රු. 375,000 කට විකුණා ඇත. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන දිනය වන විට එම භාණ්ඩවලින් 20%ක් කාසි සමාගමෙහි අවසන් තොගයේ පැවතුනි.
3. ආයතන දෙක අතර වූ ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස කාසි සමාගමේ ණය හිමියන්හි වාසි සමාගම වෙත ගෙවිය යුතු මුදලක් ලෙස රු. 30,000 ක් සටහන් කර ඇත. වාසි සමාගම ඔවුන්ගේ වෙළෙඳ ණයගැතියන් යටතේ එම අගයම වාර්තා කර ඇත.
4. 2024 මාර්තු 30 වැනි දින කාසි සමාගමට ඇති ගෙවීම පියවීම සඳහා වාසි සමාගම විසින් කරන ලද රු.35,000 ක මුදල් ගෙවීමක් කාසි සමාගමෙහි පොත්වල සටහන් වී නැත.

ඔබ විසින් පහත දෑ පිළියල කළ යුතුය.

අ). 2024.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කාසි සමූහයේ ඒකාබද්ධ විස්තීරණ ආදායම් ප්‍රකාශය

(ලකුණු 15)

ආ). 2024.03.31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා කාසි සමූහයේ ඒකාබද්ධ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශය

(ලකුණු 06)

ඉ). 2024.03.31 දිනට කාසි සමූහයේ ඒකාබද්ධ මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

(ලකුණු 19)

(මුළු ලකුණු 40යි.)

ප්‍රශ්න අංක - 02

2019 අප්‍රේල් 01 වැනි දින තම ව්‍යාපාරය සංස්ථාගත කළ සිංහරාජ සමාගම, 2024 මාර්තු 31 වැනි දින තම සමාගම ඇවර කිරීමට තීරණය කළේය. ඔවුන් 2024 මාර්තු 31 වැනි දින ඔවුන්ගේ අවසන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය සකස් කළ අතර, ඔවුන් සංස්ථාගත කිරීමෙන් පසු නව වරණය කොටස් සහ සාමාන්‍ය කොටස් නිකුත් කර නොමැත. 2024.03.31 දිනට සිංහරාජ සමාගමේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ඔබට ලබා දී ඇත

සීමාසහිත සිංහරාජ සමාගම

2024.03.31 දිනට

මූල්‍ය තත්ත්වය ප්‍රකාශය

(රු.000)

(රු.000)

වත්කම්		
<u>ජංගම නොවන වත්කම්</u>		
ඉඩම්	7,400	
ගොඩනැගිලි	8,500	
පිරියත හා යන්ත්‍ර	10,250	
උපකරණ	4,560	30,710
<u>ජංගම වත්කම්</u>		
තොගය	6,220	
වෙළෙඳ ණය ගැතියෝ	8,500	
බැංකු	4,950	19,670
මුළු වත්කම්		<u>50,380</u>
<u>ප්‍රාග්ධනය හා වගකීම්</u>		
<u>ප්‍රාග්ධනය</u>		
15%, වරණය කොටස් ප්‍රාග්ධනය (කොටස් 160,000 ක් එකක් රු.100 බැගින්)	16,000	
සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (කොටස් 200,000 ක් එකක් රු.100 බැගින්)	20,000	
හිඟ ඇරයුම (කොටස් 6000, Rs. 10 බැගින්)	(60)	
2024.03.31 දිනට සංචිත	(12,775)	23165
<u>ජංගම නොවන වගකීම්</u>		
15%, රු. 100, ණයකර, පාවෙන අනුපාතයකින් සුරක්ෂණය කර ඇත	6,000	
12% උකස් ණය (ඉඩම මත සුරක්ෂිත ණය)	7,200	
14%, බැංකු ණය (ගොඩනැගිල්ල මත සුරක්ෂිත ණය)	8,300	21,500

ජංගම වගකීම්		
වෙළෙඳ ණය හිමියෝ	560	
ගෙවිය යුතු වරණය කොටස් ලාභාංශ	675	
අධ්‍යක්ෂකගේ ගෙවිය යුතු වැටුප	170	
වැටුප් හා වේතන (මාස 5ක් සඳහා)	2,200	
ගෙවිය යුතු ණයකර පොලිය	300	
ගෙවිය යුතු අදායම් බදු - 2021/22	1,200	
2022/23	560	
2023/24	50	5,715
		50,380

- i. 2024 මැයි 16 වැනි දින සමාගම උසාවියෙන් ඇවර කිරීමේ නියෝගය ලබා ගත් අතර සමාගමේ ලේකම්වරයා 2007 සමාගම් පනතේ 283 වගන්තියේ අවශ්‍යතාවයට අනුව 2024 මැයි 31 වැනි දින සමාගම් කටයුතු පිළිබඳ ප්‍රකාශය සකස් කර ඉදිරිපත් කළේය.
- ii. වත්කම් පහත පරිදි උපලබ්ධි කරයි
 - ඉඩම - රු. 8,500,000
 - ගොඩනැගිල්ල - රු. 8,000,000
 - පිරියත හා යන්ත්‍ර - රු. 9,500,000
 - උපකරණ - රු. 4,400,000
 - කොහය - රු. 6,000,000
- iii. 2024 මැයි 31 දක්වා පාවෙන ගාස්තුවෙන් සුරක්ෂිත කර ඇති ණයකර සහ උකස් ණය සඳහා පොලී ගෙවීමට අවශ්‍ය වේ.
- iv. වෙළෙඳ ණයගැතියන්ගේ මුදල් ලැබීම් මත පදනම්ව පහත පරිදි කාණ්ඩ කර ඇත
 - හොඳ ණය ගැතියන් - රු. 2,500,000
 - සැක සහිත ණය ගැතියන් - රු. 6,000,000 (මෙයින් 62%ක් ලබාගැනීමට ඇස්තමේන්තු කර ඇත.)
 - ඉතිරිය බෝල් ණය ලෙස කපාහරිනු ලැබුණි
- v. පෙරගෙවුම් වියදම් වලින් රු. 45,000 කි නැවත ලබාදීමට එකඟ විය.

- vi. සමාගම හිමි මුදල් කැඳවා ඇති අතර, එයින් රු 45,000 ක් ලැබේ යැයි අදහස් කෙරේ.
- vii. සේවකයෙකු සමාගමට එරෙහිව නඩුවක් ගොනු කළේය; වන්දි වශයෙන්, සමාගම එම සේවකයාට රු. 75,000 ක් ගෙවිය යුතුය. මෙම වගකීම තවමත් සමාගමේ පොත්වල සටහන් කර නොමැත
- viii. වගකීම් පහත පරිදි පියවිය යුතුය.
 වෙළඳ ණය හිමියන් - රු. 570,000 කි
 අධ්‍යක්ෂවරයාගේ වැටුප - රු. 150,000 කි
 අනෙකුත් වගකීම් සම්පූර්ණයෙන් පියවිය යුතුය.
- ix. 2024.03.31 දිනට රඳවාගත් ලාභ ශේෂය පහත හේතු නිසා ඇති විය

වසර	විස්තරය	වටිනාකම රු.
2019/20	වෙළෙඳ ලාභ	6,100,000
	ලාභාංශ - සාමාන්‍ය කොටස් හිමියන් සඳහා	1,500,000
	ලාභාංශ - වරණීය කොටස් හිමියන් සඳහා	2,400,000
2020/21	වෙළෙඳ ලාභ (මෙහි රු. 220,000ක කොග හානි ඇතුළත්ය)	2,680,000
	ලාභාංශ - සාමාන්‍ය කොටස් හිමියන් සඳහා	300,000
	ලාභාංශ - වරණීය කොටස් හිමියන් සඳහා	2,400,000
2021/22	වෙළෙඳ අලාභ	1,150,000
	ලාභාංශ - වරණීය කොටස් හිමියන් සඳහා	2,400,000
2022/23	වෙළෙඳ අලාභ	2,850,000
	ලාභාංශ - වරණීය කොටස් හිමියන් සඳහා	2,400,000
2023/24	වෙළෙඳ අලාභ	3,755,000
	ලාභාංශ - වරණීය කොටස් හිමියන් සඳහා	2,400,000

ඉහත තොරතුරු භාවිතා කිරීමෙන්, ඔබ විසින් පහත දැ පිළියල කළ යුතුය.

අ. සමාගම් කටයුතු පිළිබඳ ප්‍රකාශය

(ලකුණු 22)

ආ. ඌනතා හෝ අතිරික්ත ගිණුම

(ලකුණු 13)

(මුළු ලකුණු 35යි.)

ප්‍රශ්න අංක - 03

අ. i. මූල්‍ය ප්‍රකාශනවල මූලිකාංග නිර්වචනය කරන්න

(ලකුණු 08)

ii. මූල්‍ය වාර්තාකරණයේ ගුණාත්මක ලක්ෂණ මූලික ලක්ෂණ සහ වැඩිදියුණු කිරීමේ ලක්ෂණ ලෙස ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කර ඇත: ඒ එක් එක් කාණ්ඩය යටතේ ගැනෙන ගුණාත්මක ලක්ෂණ නම් කර විස්තර කරන්න.

(ලකුණු 10)

ආ. i. ව්‍යාපාර සංයෝජනයක පාලනය අනිමි කොටස්හිමියන් යනු කුමක්ද?

(ලකුණු 03)

ii. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත අංක 3 (SLFRS 3) ට අනුව ව්‍යාපාර සංයෝජනයක් තුළ කීර්ති නාමය ගණනය කරන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.

(ලකුණු 04)

(මුළු ලකුණු 25යි.)